GUIDELINIE FOR COMPLETE THE BUILDING APPLICATION

City Planning Division – Colombo Municipal Council

1st Page

සින්/ම අ/සිය 0001 ඉවිගන්සි අංශය ජේහු සින්තේ රිසාර් සිස් සිත්තය රිසාර් සිස් සිත්තය රිසාර් සිස් සිත්තය රිසාර් සිස් සිත්තය රිසාර් සිස් සිත්තය රිසාර් සිස් සිත්තය කොට්ඨාකයේ අපිස් ලිපාන්/Ward Name : සොට්ඨාකයේ අපසර/මූණුණුණින් ලිපාන්/Ward No :	The type of construction may vary depending on your application. • In case of redevelopment after obtaining development
කැලැනුම් ගණන/සංකාධ දැනුණේ භෝණාණ්ඩකය/Number of Plans : දෙනුණු ලියය/ලධානුස්මයාණණාධ්ධය. නියන්/Date Received : පෙරකර හාත්තුව රු./ළධාන්ධ සුධ්ධානාව සුධා/Processing Fee Rs. : වැට් හිද්ද රු./ලබාධ සුධා/VAT Rs. : පරිසන සමද්/ධාරිණාළකක ඉහරළුණ්/Checked by :	permission, the type should be as "Amendment". இற ஒடு நிலேன மூல் நிழுவனைம் மூல் நிழுவனைம் மூல் நிழுவனைம் மூல் நிழுவனைம் இருத்தங்கள் பெற்றியக்கைந்தல் இருத்தும் இருத்தும் Amendment
(අප්සත/කෙඩොාරාග්/Signature) සුවිපාත්සි අයසාර්යන්/Signature : අප්සත/කෙඩොාරාග්/Signature : අප්සත/කෙඩොටරාග්/නිඩ් Clerk) කොළඹ මතා නතර සභාව/වනසාලුග්ල ගැසුන් පතර/COLOMBO MUNICIPAL COUNCIL සභාවයක්ව වන තතර සභාව නතර සභාව නතර සභාව වන අවස්සත්ව වෙන ඉදිරපත් සිරීම සඳහා/කෙඩුන් 07, කෙඩුන්ල ගැසුන් පොඩන් සභාව මත ඉදිරපත් සිරීම සඳහා/කෙඩුන්ල 07, කෙඩුන්ල ගතරය සභාව මත ඉදිරපත් සිරීම සඳහා/කෙඩුන්ල 07, කෙඩුන්ල හතරයයින් සභාව වන සම්පූර්ණ සභාව විස්සර ගණාවන් සභාව වන සම්පූර්ණ සභාව සභාව වෙන සම්පූර්ණ සභාව සභාව සභාව සභාව සභාව සභාව සභාව සභාව	• In case of redevelopment after obtaining the certificate of conformity, the type should be as "Additions and Alterations".
මේ සමග අමුණා අවති මා /අප විසින් අධිතිකරු ලෙස අත්සන් කරන ලද සැලැසුම් පත් හා අනෙකුත් අදාළ ලිපි ලේවන සොළඹ මහා හතර සහාගව ලිහිත අනුමාරසිය සඳහා මෙ/ අපි ඉදිරිපත් සටම්. (කරමු. මුණුවෑ සම සහාගයක් සටම් හමුණුවණ දැන්ණැත්තේ සටම්කරුවන් විශේෂානා. I/We as the owner hereby apply for the approval in writing from the Colombo Municipal Council, of the plans, drawings and specifications hereto annewed and signed by me'us for : තව ඉදි කිරීමක් විශේෂ ප්‍රතික ක්රමයක් සම්ප්‍රවේඛ සම්ප්‍රවේඛ පත්‍ර ක්රමයක් පත්‍ර ක්රමයක් පත්‍ර ක්රමයක් සම්ප්‍ර ක්රමයක	The proposed usage for the building should be specified here Residential (Apartment) Commercial (Restaurant/ Hotel/ Industry) Office / institution Other (Education/ Social/ Religious/ Health)
පාවර තම/ නිළ්ඩන්ස් Guuh Street Name පාපයේ සාලාප අයසය/ ඉඩසේ නෙනා මුණේකර COLOMBOO7 Postal Zone (උඋපාරණ : සොලාහි 07./ න_ ඉඩසේකර සොලාරා 07/eg : Colombo 07) හි/අප විසින් මේ සමග ඉදිරිපත් සාරන ඉද නොරතුරු සහපත හා සිවැරැදි බවට මම/අපි සහතික සරම, /සරමු, යම් වධ්යකින් එම සපයා ඇති නොරතුරු අසහපත තවට තබර සභාව විසින් තහවුරු සර ගත්ගනාත්, ඉදි කිරීමට අදාළම නියුත් සඳ සාවේර්ටන බලපතුය අවදාලය සඳ හැකි ය. පුණ්ණ්රියේක් මුණුව.මේ පාරේර්ටන් කරපාතල සහමාරයේ සංඛ්‍යා සහවර්ධන බලපතුය අවදාලය සඳ හැකි ය. පාත්තර්වල්ණ සහ ඉඩක් වේ. සහ සාක්තර්වල්ණ සහ අතර සහ	Need to fulfill the registered address that to be constructed.

	a by me/us is true and accurate. I/We am/are also aware that if any of the information Colombo Municipal Council, the permit issued with regard to the development will
අයිතිකරුගේ/අයිතිකරුවන්ගේ නම/නම් පූජප/මහත්මා/මහත්මිය/මෙනෙවිය ෝකගගැන්නේ මාගේම න්ගෙන්නේ මාගේ	LDAMMI DE SILVA
எங்கைக்குரிய/திரு./திருமதி/செல்லி. Name of the Owner/Owners Rev./Mr./Mrs./Miss.	2.
ජා. හැ. පත් අංකත 1/0දුණය ඇතැ. මුණා 1. [2 N. I. C. No./s. පුරකථන අංකත ලෝකනමේයන් මුණා } .07.65438323 Tel. No./s.	6 5 8 3 6 0 2 1 V 2
@வை/விலாகம்/Postal Address (for correspon (1)No. 32, Ward Place, Colon	•
(2)	
අසිතිකරු/කරුවන් ගේ අත්කත/අත්කත් (1) නිතගයාණුන් කෙළඹාර්ගර් :	
Signature of the owner/s (2)	දිනය/ණුදුණු/Date :

- The name of the respective owner should be aligned with the verification of ownership from the Municipal Assessor's Department.
- If there is a name difference, an affidavit for the change of name must be submitted.

I/We certify that the information furnished herein by me/us is true and accurate. I/We am/are also aware that if any of the information provided by me/us is/are found to be false by the Colombo Municipal Council, the permit issued with regard to the development will be cancelled. අසිතිකරුගේ/අසිතිකරුවන්ගේ නම/නම් පූජා / මහත්මා / මහත්මය / මෙනෙවිය s_fencurentist Quut/s_fencurentzetist Quut சங்கைக்குரிய/திரு./திருமதி/செல்வி. Name of the Owner/Owners Rev/Mr./Mrs./Miss. ජා. හා. පත් අංකය 1/දෙණය *නුක*ය. නිුම. N. I. C. No./s. ළරකථන අංකය 0765438323 දෝකෙංගයේ මුන } Fax No. ලිපිතය/බෙහාණb/Post® Address (for correspondence) (1) No. 32, Ward Place, Colombo 07 අසිතිකරු/කරුවන් ගේ අත්සන/අත්සන් (1) දිනය/ එයළ/Date : ..11/07/2023 உரிமையாளரின் கையொப்பம் : දිතය/ළම්කුළ/Date : 11/07/2023 Signature of the owner/s

• If there is more than one owner should be mentioned their name, NIC no., Tel. No, signatures and etc. as well.

		rate. I/We am/are also aware that if any of the information citl, the permit issued with regard to the development with the company of the development with the company of	
අධිතිකරුගේ/අධිතිකරුවන්ගේ නම/නම් පූජා/මනත්මා/මනත්මික/මෙනෙවිත දෙ.නිතෙයාණේණ බැයන්දෙ.නිතෙයාණයණණ ශ අත්කයේදියා/නිල්.නිල්.හුණු/මරණේ. Name of the Owner Owners		CONSTRUCTION TD	
Rev/Mr/Mrs/Miss. c). ல். පත් අංශය 1/தேசிய அடை இல. N. I. C. No./s. පුරාත්ත අංශය தொலையேச் இல. 2.0774952930 Tel No./s.	1. 8 6 5 8 3 6 0 විළැත් කාපාස realcon ගිණ ලෝජන realcom		
இடை/வீலாகம்/Postal Address (for corres (1)No. 47, Galle Road, Colo (2)	. ,	(Care)	
අපිතිකරු/කරුවන් හේ අත්කත/අත්කත් (1) කfæcurenfæt කෙටොත්ටාණ : Signature of the owner/s (2)	Layan Karunarathne	දිගත/ළිළේ/Date : 11/07/2023 දිගත/ළිළේ/Date :	

• If applicant is a company, should submit company details- Form 41/Form 20/ Certificate of incorporation/ certified extracts of Board of resolution appointing two directors with emboss seal/ company articles.

 Accordingly appointed two directors should be signed for the application providing their detail.

• The company seal and embossed seal should be placed for the application.

I/We certify that the information furnished herein by me/us is true and accurate. I/We am/are also aware that if any of the information provided by me'us is/are found to be false by the Colombo Municipal Council, the permit issued with regard to the development will be cancelled. අසිතිකරුගේ/අසිතිකරුවන්ගේ නම/නම් පූජා / මහත්මා / මහත්මය / මෙනෙවිය e fancurentiat Quut'e fancurentzafat Quut சங்கைக்குரிய/திரு./திருமதி/செல்வி. Name of the Owner/Owners Rev/Mr/Mrs/Miss. ජා. හා. පත් ලංකුය 1/දෙණා නුකය. මුන. N. I. C. No./s. විළැත් තැපසම dammisilva@gmail.com වියක්ෂ අයක යන් හෝසේ දුරකථන අංකය தொலைபேசி இல 7 0765438323 Tel. No./s. இசிறன்/விலாசம்/Postal Address (for correspondence) (1) No. 32, Ward Place, Colombo 07 අසිතිකරු/කරුවන් ගේ අත්සන/අත්සන් (1) දිනය/ළමයන්/Date :..11/07/2023 உரிமையாளரின் கையோப்பம் : Power of Attorney Holder Signature of the owner/s දිතය/ಫಿಷಫೆ/Date :

• If the owner is unable to attend, the power of attorney holder can sign under the owner's name mentioning as power of attorney holder. However, it is necessary to submit power of attorney with an affidavit. (See Form I)

පිරිවිතර/ක්ශෝර/SPECIFICATIONS

අදළ කොටුවේ/සඳකුණ යෙදීම හෝ සම්පූර්ණ කිරීම හෝ කරන්න./ඉ...flu ක.ර..ඉඛ/යුණුණ්ඩු මු...ඛුඩ ලුබනඩු නිල්ඩයුඩු/Fill/Tick off the relevant cage/s.)

- 1. ඉල්ලම් පත සමග පහත සඳහන් තිශ්කාෂණ/ලේඛන අමුණන්න./வின்னப்பத்துடன் கிழ்க்காளும் தடை நீக்கல் சான்றை இணைக்கவும்/ The copies of the following Clearances/documents to be attached with the application.
- (අ) වර්පතම් බළ ගෙවා ඇති සහතිකය/(නූ) කණිඩාකාණයක් දෙනුණුණාඩාර්ලන්න පැන්ණුණක්/(a) The rate clearance.
- (ආ) ජාතික ප්‍රසුම්පාදන හා ප්‍රදාපවහන මණ්ඩලය මගින් ලබා ගන්නා ලද ප්‍රද නිශ්කාෂණය/(නූ) හි කෘදුණියම කෘදුණානගේ අ சபையில் பெற்ற சான்டுதன்/(b) The water clearance from National Water Supply and Drainage Board.

പോള രാമവ/മുന്ന പ്രവ്യ ഉംഗ/Reference No.	ME/WSD/DR/M/CC/167/2023
දිනය/නියනි/Date	26/05/2023

(ec) කොළඹ මහා තහර සතාවේ ප්ලසම්පාදන හා ප්ලාපවහන අංශය මඟින් ලබා ගන්නා ළද ප්ලාපවහන නිශ්කාෂණය/(@) Garquity மாநகர சபையின் நீர் வழங்கல் வரகாலமைப்பு பிரிவில் பெற்று வரகாலமைப்பு சான்றிகள்/ (c) The Drainage Clearance from Water Supply and Drainage Division of Colombo Municipal Council.

വേള് രാമവ/ക്രെപ്വപ്പ ളംഗ/Reference No.	DGM/WC/P&D/PLAN.M(CS)/5B-DEV.CL-2022/185B1		
දිනය/නියනි/Date	07/06/2023		

(අද) නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා ගන්නා දද මුළික සැදැසුම් නිශ්කාෂණය නෝ/(අ) ඉහා ඉඬ්බේලුණුම් ඉණුනාල නොග්මාන් வழங்கப்பட்ட அழப்படை சான்றிகள்/ (d) Preliminary Planning Clearance from Urban Development Authority.

മോള മുതമ/കൃത്വിവ ഉംഗ./Reference No.	N/A
දිනය/නියනි/Date	N/A

(ඉ) සොලබ මහා තහර සභාව මඟින් ළබා ගන්නා ලද මුලිස සැලැසුම් නිශ්සාෂණය/(න.) නොලබද අනාධ්‍යණ අනාධ්‍යණ ඛාල්‍රණධ්‍ය වි. அடிப்படை சான்றிகள்/ (e) Preliminary Planning Clearance from Colombo Municipal Council.

മോള് പ്രമമ/தொடји இல/Reference No.	N/A
දිතය/திகதி/Date	N/A

- (8)
- (561)
- (1)

Approval of the Board of Investment (B.O.I.)?	ies	No
[1] (1) [1] (1) [1] (1) [1] (1) [1] (1) [1] (1) [1] (1) (1) (1) (1) (1) (1) (1) (1) (1) (1)	Yes	77.00
) முதலீட்டு சபையின் அனுமதி பெறப்பட்டுள்ளதா ?	aue	இல்லை V
ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා තිබේ ද?	@E	තැත ,

වෙරළ පාරකෘත දෙපාරිතමේන්තුවේ නිශ්කාෂණය (වෙරළ ආරක්ෂිත කළාපයේ මීටර 300 ක් ඇතුළත පමණි.) / (a) යාගුම්.mgú பாதுகாப்புத் திணைக்களத்தின் சான்றிதன். (கரைபோரப் பாதுகாப்பு வலபத்தில் 300 மீற்றருக்குப்படுமானால் மட்டும்.)/ (g) Coast Conservation Department Clearance. (If the site within 300 m. coastal zone).

മോള മുംതമ/കൃത്വിച്ച இல./Reference No.	N/A	
දිනය/ නියනි/Date	N/A	

Latter Part of 2nd Page

• If you have obtained clearances fill its reference No. and date.






	ා ගත යුතු අනෙකුත් තින්කාෂණ/ඉදිරිපත් කරන අන ined. (Specify)/Documents attached :	ඉකුත් වූයකියවඩු/	(ஏ) வேறு சான்றிதள்	meth/(h) Any other clearance
(1	7.7			_
(I	Solid waste clearance			
	CEB clearance			
	CEA clearance			
				<u> </u>
	Approved survey plan			
	Existing Lot/ Subdivision			
(VI	Street line certificate			
•	2_uGurtsub/Usage :			
	නාවකක/ Usage . ාව නාවකක/ (ලා) දුල්3යා කළාය ද_u3un සේ/(a) Exist	ting use .		
	පිත නාවිතය/(නූ) ෙළුරිළුළුණුණ ෙ පරිගාසේ/(වි) P	_		
	ත්වියක කලාපය/(මු) ,ඉඩමේලද්දුම් සංහෝර(c) Zoning	-		
(ಧ್ಯ) ಅದ	iපිත නාවිතය අදසු සංශෝධන සාලාපය සමග සංස	v€ e?	⊗ 5	තැත
	தேசிக்கும் உபயோகம் குறித்த வலயத்துடன் ஒன	hasu⊚uar ?	duge	இல்லை
	he proposed usage compatible with zoning?		Yes	No
	Access:			
	්ගය රෙගුලාහි සමග අනුසුල ද යන වන ? දේ ඉගුන්ළ ක්ළිගුණපුළොස්ළ අද්දානෙකුණකළා ?		ලිලි එයුණ	නංන මුණකන
	e access in accordance with the regulations?		Yes	No
	ර් හෙතේක පළවු/(,නූ) பாதையின் பௌதீය ,නුයහර	ь		
	sical width of road/access :			(මීටර්/අඩ්/ <i>ජ</i> නුෂ්/නුදේm./ft.)
	ළු පාරක් ද, පෙදේගලික පාරක් ද යන වන ?/(ඹු) Gun; lic or Private road access?	து பாதையா, தனிப	பார் பாதையா ?	
4. ස්ථානය/	டைம் /Site :			
	වෙළම් සංදුංක්ම අනුමත ද ?		<u>ම</u> ව්	තංක
	பிரிவாக்கல் அங்கீகரிப்பட்டுள்ள ? e sub division approved ?		Yes	இஸ்கை No
4.2	අනුමත සංදුංස්මක් තිබේ නම්, යොමු අංකය හා දිනය	, _		
	சங்கீகரிக்கப்பட்ட நில அளவை வரையம் இருப்பின் இலக் If approved plan available, Reference No. and Date	சமும், திசதியும்?		
(II)	තංකි නම්, මිහින්දෝරු සැලැස්මේ විස්තර දක්වන්න :			
	இல்லையெளில் நில அளவை வரைபடத்தின் விபர If no, details of attached Survey Plan :	ம் தரவும்:		
	කැලැක්මේ අංකුය/සාභෞධය මුන/Plan No.) / நிலஆனவையியலாளர்/	දිනය/ එුළු /Date
		Surveyor		
(ආ) ස්ථා	താവ് ഉയത്വ/இடத்தின் ബിസ്മ്മായസം/Site extent		හක්./පරි./ල <u>ග</u> #./utr.	(D. 8./D. 90) #. 189/#. 1914
(mc) emó	ට මුහුණ ලා ඇති ඉඩමේ පළාල/ගැනුදුළුළු ගුන්නෙන		a./Per. ටර්/අඩ්/අතු/නුතු/නුතු/m.	
	ணியீன் அகலம்/Width of the site (Road frontage)	230000	CO1 (\$3) 169991 (\$ \$) III.	/A.
(ලෑ) ලෝ	ජිත ගෙබ්ම විටි රේණාවට හෝ වෙනත් රුසුම්තයකට	අයත් ද යන වග ?	®₽	තැත
	தேசிக்கும் நிலம் வீதிக்கோட்டுக்கு அல்லது வேற			இல்லை
	தேசத்திற்கு உரித்தாகமா 7 Is the site affected by stre	_	rvation Yes	No
(1)	මව් නම්, එම වෙන් කර ඇති කොටසට අතත් වන 8 .නු.ග් සණ්ණ ,නුළුරුසාක ඉළැස්කර්ගර්ලණණ ගැළුළිස්කු		වර්ග මීටර්/ව. අඩ/	ළෙසු ස්ථාන/ය. ඇත $/\mathrm{m}^2/\mathrm{ft}^2$
	If yes, area of site within such reservations		වර්ග මීටර්/ව. අඩ/	ළෙතු ඒුරුල/ය. ඇත∕m²/ft²
	ඉතිර වපතරය / ಜೆಕ್ಕೂಟ್ ಕ್ರಾಪ್ಸ್ Balance Area	•	වර්ග මීටර්/ව. අඩ/	ළෙදුග ජේල්ල/ය. නුතු/m²/ft²
	එකංතිල්ලෙන් වංගෙන පුමාණය/සථගුදර ෙස්සෙයේ a covered by building	ենքան արմալ/		ear whole, emp/m²/ft²

(ඊ) හිස් බම් පුමාණය/බෞල්කල්ක upúu/Open Area

3rd Page

- 1. Ownership Certificate / Confirmation, boundary confirmation obtained within 03 months for any construction.
- 2. Drainage Clearance regarding the underground storm water and foul sewer obtained within 02 years for any construction.
- 3. Water Clearance regarding the underground water lines for any construction.
- Street line & Building line certificate issued after 2009 for any construction.
- 5. Clearance from Fire Service Department with certified drawings for a residential building of 3 units and more than 3 units or a residential building of more than 400 sq.m, any non-residential building, any condominium building.
- Solid Waste Management Clearance for a residential building of 5 units and more than 5 units, any non-residential building.
- Civil Aviation Authority Clearance for more than 15m height.
- Condominium Management Clearance for any condominium building (more than 4 units).
- 9. Clearance for low lands, canals & drainage reservations.
- Occurrence from Central Electricity Board for units more than 20 of floor area less than 1000 sq.ft., units more than 7 of floor area less than 1000 sq.ft, units more than 20 of floor area less than 1000 sq.ft., commercial building floor area more than 15,000 sq.ft.
- 11. Coast Conservation Clearance for land within 300m from coast permanent vegetation line.
- Central Environmental Authority Clearance for hospitals, light industries, service stations, high rise building etc.
- Clearance from Sri Lanka Land Reclamation Development Corporation for canal reservations, low lands.
- 14. Urban Development Authority Clearances from special areas, project.
- 15. Clearance from railway Department for railway reservation.
- 16. Clearance from Ministry of Defense for high security areas.
- 17. Clearance from Irrigation Department for Kelani River reservation.
- Traffic Impact Assessment approval for more than 50 parking lots/traffic congested areas/ sensitive locations)
- 19. Clearance for historic and architecturally valuable buildings
- 20. Clearance for high tension electrical lines.
- 21. Boundary Confirmation for the survey plan from Assessors Department.



(ඊ) හිස් බිම් පුමාණය/බෞදුකුලික upúu/Open Area

330.59 m²

5. මාසම්බලට අංකි දුර පුමාණයන්/අයනහන_{මෙන්}කුණක සුදුක /Distances :

- (අ) විට් ටේකාවේ කිට හෝ විට් හාසිමේ කිට/ක්ෂ්ඨිකාර්කරලද්නු නුණනනු வீதி எல்லையிலிருந்து/From street boundary/street line :
- (අතු) පිටපත මාසියම් කිට/වණාලා හේකයෙන්වේ(පුද්යු/From rear boundary :
- (අං) දකුණු පස මාසිමේ සිට/Gaaring හෝහෙයෝවේලදුනු/From right boundary :
- (අප) වම් පත මාසිමේ කිට/මුදුනු පුපු භේෂාවෙන්ලේ.පුද්නු/From left boundary :
- (ඉ) වෙරසු සාලාපයේ නම්, උළම් ජල රේකාවේ සිට/කණැම්කාල සහකුදුළිණැල්ලු/ල_\$# ട്ട് കോട്ട് കോട്ട് within the Coastal Zone, distance from the mean high water line:

(Specify)

(ඊ) වෙනත්/Gaga/Other......

මීටර්/අඩ්/අතු/නූද/නූද/m/ft 4.11 m මටර්/අඩ/ජුලා/නාං/m/ft 6.67 m මීටර්/අඩ/ජල්ල/නුද/m/ft 3.1 m මටර්/අඩ/අඩ/අල්ලා/ක/ft 3.6 m ම්ටර්/අඩ/අණු/කුකු/m/ft ft/ary/දෘල/ලද්ධ/යිටම්

(G+2)

ම්./අඩ/ය්/ඉක/m/ft

10.8m

8./අඩ/ය්/නූග/m/ft 3.4 m

ම./අඩ/යේ/නුද/m/ft

නැත

Belone

6. തെലതംതള്ളെ උമ്മ/പ്രെക്കുൻ உயുർ /Building Height :

- (අ) මහල් ගුණාන/හතුයෙන්න් නෙන්නේයනය/No. of floors
- (ආ) ගොඩනංගිල්ලේ සම්පූර්ණ උස (පිහිටි පොදොවේ සිට වහළ මුදුන දක්වා)/කඨාදයක්ෂික් முழு உயாம் (அமைத்துள்ள நிலமட்டத்திலிருந்து கரையுக்கி வரை) Total height of the building (from existing ground level to roof top)
- (අc) එහු ම මාදිලියේ මහල් අතර උස/9Gr முறையிலான மாடிகளுக்கிடையிலான உயரம்/ Height between typical floors
- (අං) පා මහලේ හිට පිහිටි පොදොව දක්වා උස/ நිනක්දු දුනික් අදි உள்ள අද්දා දුනින්ලද්නු நින ගද්දා දුනිල්ලාක உயரம்/ Height from basement to ground level
- (g) හොඩ නංකීම හා සංචර්ධන සාලාපය අනුව මහල් සංසිතව සංසදේ ද?/ வலயங்களுகேற்ப முழு உயரம் பொருத்தமானதா ?/Is the number of floors in accordance with ஆம் development and zoning

7. ගොඩතංගල්ලේ මහල්වල වර්ග පුමාණය (මහල් 12 සට වංඩි හම්, වෙතත් සඩදසියක් අමුණන්ත) கட்டிடத்தின் பரப்பளவு (12 மாடிகளுக்கு அதிகமானால் வேறு கடதாசியான்றை தீணைக்கவும்)/ Floor Area of building (attach a separate sheet, if the number of floors exceeds 12 floors):

	දැනට පිහිටි	යෝපිත	වකතුව
	ව. මීටර්/ව. අඩි	ව. මීටර්/ව. අඩි	ව. මීටර්/ව. අඩි
මනල් මට්ටම/හතුයණිණ හදායක්කණ/Floor Level		உற்தேசிற்ற	மோத்த
		ச. மீற்ற‡/ச. அடி	
	Existing m.2/ft.2	Proposed m.2/ft.2	Total m.2/ft.2
Ground Floor	-	320 m ²	320 m ²
First Floor	_	240 m ²	240 m ²
Second Floor	_	240 m ²	240 m ²
චකතුව/ගෞදුදුස්/Total			800 m ²

8. සංවර්ධනයේ විස්පාර/අයකළුණුණෙන්න කායාගණයේ/Details of Development :

வீதாசாரம்/Plot Coverage

மாடுகளின் பரப்பகளின் வீதாசாரம்

Floor Area Ratio

(අ) ගොඩනංගිල්ලෙන් ආවරණය වන පුමාණය - <u>ගොඩනංගිල්ලෙන් ආවරණය වන වර්ග පුමාණය × 100%</u> සද්පැදුළුම්කෑන් _{මා}ණකැද්සර්පලිස් පැරජික් ඉඩමේ වර්ග පුමාණය (විට් රේකාව තුළ ඇති පුමාණය හැර) கட்டிடத்தினால் உள்ளடக்கப்படும் பரப்பு ×100% இடத்தின் பரப்பளவு (வீதிக்கோட்டிலுள்ள பரப்பை தவிர்ந்த)

56.12 %

Area covered by building × 100%

Site area (excluding area within street line)

(ආ) මහල්වල පුමාණයේ අනුපාතය

සියලු මහල්වල පුමාණයේ එසතුව (වාහන නැවතීමේ ඉඩසඬ හැර) වර්ත පුමාණයේ (විටී රේකාව තුළ ඇති පුමාණය හැර)

முழு மாடிகளின் பரப்பளவு (வலிடி தரிக்கும். இடம். தவிந்த) இடத்தின் பரப்பளவு (வீதிக்கோட்டிலுள்ள பரப்பை தவிர்ந்த) Gross floor area on all floors (excluding area reserved for parking

1:1.4

Site area (excluding area within street line)

4th Page

- Department of Coast Conservation and Coastal Resource Management Clearance should be obtained if within coastal zone (for land within 300 m)
- "Other" may include distances to reservations such as canal, Drain reservations.

Area covered by building (320 m²) X 100 = 56.12%Site area (excluding area within street line) (570.15 m²)

Gross floor areas in all floors (excluding area reserved for parking) (800 m²) = 1.4 Site area (excluding area within street line) (570.15 m²)

9. නිවාස ඒකක/කැලය වැලෙසේ/Units : (ආ) දැනට ඇති ඒකක ගණන/දුල්මයාලෑස්තා වර්දෙසේස් ගණනේස්කය/Existing number of units : (ආ) පෝපිත ඒකක ගණන/ෙද්මදුස්දුසු වර්දෙසේස් ගණනේස්කය/Proposed number of units : (අට හිවාස ඒකක එකකුවාරුස්සේස් ගෞද්දුද් ගණනේස්කය/Total number of units : O5 (අට හිවාස ඒකක අයකතය කර ඇත් ද? එකේ ම විවිධ වර්ණ කෙල ඇත් ද? වර්දෙසේ මුගේසේව,රාධරලිස්කනුව දී වෙන්ම විවිධ වර්ණ කෙල ඇත් ද? වර්ද

10. ഗിലാതെ തംലെയ്ക് ഗിലാതെ നാറ്റത ഗിത്രയ്ലെയ്ക്ക് എന്നുള്ള ലേത് വർ നിൽ റ്റ് വത ലെ ? ലെൽം കുറിലുടൻ വര്ത്തം ടവിട്ടിലെൽട്ട എന്നുള്ള വിള്യത്തുടേക്ക് എന്നുന്നു മിത്രയ്ക്കാര്യൻ parking bays provided as per Parking Traffic Control Regulation :

(අ) ථවණනත තැවැතීමේ අංගත අංකතය සර හා මිනුම් දක්වා තිමේ ද? භාෂ්‍ය ඉනිරුදනේ මුණයික්ධරයේටුව ලැකෙළත් අනුවිධාරයේල්ව ෙන්නුණ? Are the parking bays numbered and dimensions given?

	ලල යුදුරු	٧	නැත මුන්කන
l	Yes	V	No

BSD නොවනැතින්න/ සෝපිත නොවනැතින්න/

		oontiredS@/ அமைந்துள்ள கட்டிடம்/கட்டிடங்கள்/ For existing building/s	vantirat/36/ ෙදුරිකුණ්කුර සටහටත්/සටහටත්සනේ/ For proposed building/s
	කාර් සළහා අංගන ගණන/අත්සන් සුනිධාය නෝකෝදිකය /No. of car parking bays :	00	06
(S\$2)	ද්වීවව අපස වෙළෙඳ වාහන සඳහා අංගත ගණන/මුගේල නුජ්ස භේෂුය සූතිවරය. සෝසේස්කය/Two axle commercial (lorry - bus) :	00	00
(C\$2)	බවු අපස වෙදෙළඳ පැමිමේ අංගන ගණන/ueeeeeauma ,හුම්ක සම්මුක ඉතිරීමට සෝසේමකක /Multi axle commercial (truck - semi) :	00	00
(B)	ගතුරු පරදි කඳහා අංශන ගණන/Gumilent කණේකිණ දුනිරයිය සංස්කෘතික්කක/Motor Bicycle :	00	00
(C)	වෙනත් (විස්තර කරන්න)/Gesps (සේයාර් ළැදෙර්)/Others (specify) :	_	_
	0.04-1.0-1-0-1-1-0-0-1		1

(උ) වී. අයි. ඒ. වාර්තා පිටපතක් කමන ඉදිරපත් කර ඇත් ළ? (අවශප තමා/ ණ. නු. අ. , ඉල්කිකයේගුණුඩංක් හෝරාර්කිසර්යටලිණානුත? Traffic Impact Assessment submitted in duplicate (if required);

®©	නාගත		
ஆம்	මුණකණ		
Yes	No V		

11. ඉදිරිපත් කර ඇති සැලැකුම්වල විස්තර (නැති හාත් "මව්" හෝ "නැත" යන්න සඳහන් කරන්න.) හෝරයම්,රැයටට යානායට නියත්ත් න්යාම (ලැබුමුළහනු "ලබ්" මාර්ගලා "නිය්තන" යන ලුල්ටට ඇති) ? Details Given in the Plan : (Please indicate whether "yes" or "no")

ත්ථාතයේ සංලංසුම්/මුடத்தின் නෛපයේ/Site Plan	Yes	ඉදිර් පෙනුම/ගුණ්පපුළු ළොල්පුරු/ Front Elevation	Yes
මහල්වල සැලැසුම්/ගතුයන්න් නෙකුපාදාර/Floor Plan	Yes	පසු පෙනුම/යිස්පාළු පිළුජුපුරු/ Rear elevation	Yes
වහළයේ සංදංසුම්/කණාග්ණ කණාගයේ/Roof Plan	Yes	පැති පෙනුම/යස්සුස් දෙනුමුතුත්/ Side elevation	Yes
හරන් සඬ/දෙසක්දෙ සොඨලඥකුණ දෙසල්ලාර්/Cross Section/s	Yes	කමුළු පිළිබඳ වික්තර/භෞඛ්ණයණ පුණුම ක්පෑරේ/Schediale of openings	Yes
இன் மல்/தீச்வெட்டுமுகத் தோற்றம்/ Longitudinal section/s	Yes	අත්තිචාරම් පිළිහළ විශ්කර ,ශුෂ්ණිනතාව පුදුමුව නිපාව/ Foundation Details	Yes

කාම පිටුවක් ම ආයතන කරන ලද සංගැනුම් පිටපත් වෙන වෙන ම ඉදිරිපත් කර නිමේ ද සහ වන ? නෙහ පාර්යේර්යාවල් ඕහර්යේර්යට්ට සහභාගත්වෙන්න ගියුම්රේ රියාක්රියාවල් මහර්ධර්යට මහතාගත්වෙන්න ගියුම්රේ රියාක්රියාවල් and sets of plan forwarded separately ?



ygub Yes

12. ආශාධිත පුද්ගලයන් සඳහා අවශ්ය පහසුපම් සලසා තිබේ ද?

(අංක 1467/15 හා 2008-10-17 වැනි ලිනැති හැකට් තිවේදනයේ රෙගුලාකි අනුව) இலாழ்ந்தோக்ஆக்காக தேவையான வசத்தள் செய்யப்பட்டுள்ளதா ? (வந்த்தயானி இல. 1467/15, 17,10,2006 ம் திகதி)

Provision of facilities of disabled persons?

(as per the Gazette Notification No. 1467/15 dated 17.10.2006)

13. ගසයින්, ඔස් නංවතුම්පළයින්, විදුලි, ටෙලිෆෝන් හා වෙනත් සිසියම් සාණුවයින් ආදියෙන් පුවේක මාර්තය අවණර වී තිබේ ද?

மாத்தினால், பல் நிறுத்தும் கிடத்தினால், மின்சார், தொலைபேசி தாண்கள் மற்றும் வேறு தாண்களினால் வழிக்கு கிடையுற உண்டா ?

Is the entrance /s to the premises obstructed by trees, bus halting place, electricity. telephone or any other posts etc.?

('கிறி' எகி காட்டவுக்கி குறிகள்க./ "ஆம்" என்றால் படத்தில் காட்டவுக்/If 'yes' indicate on plan.)

Belene

පැත

Belane

Should accordance with the UDA parking guidelines.

General regulation;

- Director General –UDA -10 Copies along with the application
- Director (City Planning), CMC 03 copies.

Disable Facilities should be provided as per the Disable Act (Protection of the Rights of Persons with Disabilities Act, No. 28 of 1996)




14 Engelieur e	പ് ജംജ് ജി. ജ്.	පළමඳ විස්තර/ලක්ලවශවලලමණ	A distribution of the con-			
		ing (if provided) :	e sedi ribin sirine	Sull/		
(අ) මාලිලිය/	യടെ./Type :	8മാതെ/ഗർഷ്ണിച്ച/Central	V			
		මේලුණු/යිණිදුළ/split				
தகுதிட	ற்றவரின் உறுத	ගේ නහතික අමුණා තිබේ ද? විධාලද්දුණ පැත්තු මුතශාස්සට්ටඨ lified persons attached ?	Behengar ?	®© ,gub Yes V	නැත මුණකණ No	
15. (ආ) විදුලි ජනතයක් යොද නමේ ද?				<u>ම</u> ව්	ත්ත	
	மின்வழங்கி கருவி வைக்கப்பட்டுள்ளதா ? Is a Standby Generator Provided ?			Yes V	@steneo No	
(පිහිටි න්ථානය පැහැදිලිව සංගුරක්වේ දැක්විය යුතු ය./මුලස්කුර මුදුළිකළ ලිළුණනාක පැහැදිලිව සංගුරක්වේ දැක්විය යුතු ය./මුලස්කුර මුදුළිකළ ලිළුණනාක un_ස්මුණ කැරුළුර් Location clearly shown in the floor plan)						
(ආ) ව්දුල් ජ	(ආ) විදුලි ජනය යන්නුය (ධුාන්ස්ෆෝමරය) ක් යොද එබේ ද?			<u>ම</u> ව්	ත්ත	
		பொருத்தப்பட்டுள்ளதா ?		.gub Voc	®ebeneu ▼	
Is a Transformer Provided ? Yes No V (පිහිටි ක්ථානය පැහැදිලිව කැලැක්මේ ලැක්විය යුතු ය. / මුලුණ්ලර මුදුණ්ණු මුදුණ්ණු මළණ්ණෙක පැදේණුණ කැරුණුර් Ceation shoul clearly shown in the floor plan)						
16.(e) Dep ec		. ,		<u>ම</u> ව්	වුදුව	
ufot 2.	பர்க்க பொருக்க Lift's Provide	Coucigation gar ?		ngub Yes V	இல்லை No	
(පර්මාණය සහ පිහිටි ස්ථානය පැහැදිලිව සැලැස්මේ දැක්විය යුතු ය. / ළාණකුසණණාගුර මුදුම්ණුසෑගුර මුදුණ්ණාය ගදුම්මර සාර්යකුර්/Location should be clearly shown in the floor plan)						
த/ததிடை	பற்றவரின் உறுத	ග් සහතික අමුණා තිබේ ද? (රටල්ළුළුර ණක්කු මුකශාස්කර්ටේ lified person attached ?	Behengsт ?	®Ø Ægub Yes	නැත මුණකණ No	
	න දේ සංදීමට භ	හවිත කරන ලද දුවස/දෙල ලෝගොඨ	വ്ധാലതയാടതന ഉദ്യാഗ			
(අ) බන්ති/	(අ) මින්ති/කාරකර්/Walls.				Bricks	
(ආ) වනළ/ව	(ආ) චනපු/චනපුවල්/කාශා/කාශාශයණ/Roofs.				R.C.C	
(අං) ගෙනීම/	(අc) මගතිම/gamg/Floot/s.				R.C.C	
(ණ මනසි ග	ගනීම/ගෙනීමවල්	/ மாடித்தரை/மாடித்தரைகள்/Upper	Floor slab/s.	<u> </u>	R.C.C	
(ඉ) අක්තිවා	்®/ அத்திவரம்	/Foundation.			Pile Foundation	
		ඳහා යොද ඇති වැඩපළවෙළ (විස් b)/Arrangements made for (Des		ாளும் விடயங்களு	நக்காக செய்யப்பட்டுள்ள	
(ආ) මතුපිට (ජලය බෑස යාම/	வெளிப்புற நீர் வடிவதற்காக/Swifa	ce Water Drainage.	N.	Aunicipal Drains	
(ආ) සෘද්දි සම	පළ මාහාර කිරම)/மலசல கழிவு அகற்றவதற்காக/	Sewage disposal.		Nunicipal Collectors	
(අං) අපව්තු	ජලුය මංහංර කි	%/கழிவு 🕏 வடிவதற்காக/Waste	water disposal.		lunicipal Drains	
(ඇට කණා අපළවස වියතාර කිරීම/මුක්කර ආරකුර මහාලට ඉන් ආදේඛකාලදිකික් Solid Waste disposal Municipal Collecto				Iunicipal Collectors		
ලියකියැවලි)/ ,ඉණකෙන නක	விண்ணப்படிவத் ரப்படம் அல்லத	ස්ති ලිකකියාවීලි (කංලංකුම් කට්ටල පුළුණ නිසාහන් කර්ථාර ලබාග දෙනග අතතොට සහුනුස්කණ්/Documents uvey plans or any other documen	san (തെന്വം ത attached with the a	ൽത്തിർതമേൻ,	தடை நீக்கல் என்று நில	
(té/°8/a)	06 sets of plans					
(മ്\ഷ്)						
(ॡc/∰/c)	-					
(ॡz/m/d)	Structural Eng. Undertaking letter					
(@/s_/e)						
(MI I am H)						

6th Page

Should be submit Qualified persons (Building Service Engineer) letter when providing, elevator/escalator/AC system/mechanical ventilation system/generator/water purification system for swimming pool/mechanical or puzzle parking system. (See Form II)

20. පත්වී ස්ථානයේ සංලංස්ම (විශේෂ සලකුණු, යාමද ඉඩම්, පුවේග මාර්ගය පිළිබඳ විස්තර ආදිය ඇතුළත් කර ලබ සටගන් අදිතිතා./ එකෙන්නුණේක කිය. එන්න කතාගයට (ස්විතය. (දැල්ව්වුයේ, යුලස්මුහුස්ක, සහක්, ක. එ.එ.අරියේව්ට අත්තියේ පිටාණතුලේස් ස්ථාන්තයක්ක ක...ස්කායේ ගැනුණි (දැල්ව්ටාපක්කල සංකාශයේව/Location Plan of the Site (Please draw a sketch of the location giving details of access roads, adjoining properties, special land marks.)



ගෘන න්ර්මාණ ශ්ල්වයා/සංලංකුම් ශ්ල්වයා විසන් සම්පූර්ණ ස්රම සඳහා :

கட்டடக்கணைந்/படவரைஞர்னால் பூர்த்தி செய்யப்பட வேண்டியவை :

To be filled by the Architect/Draughtsman:

(යෝපිත හොඩනැග්ලි මහල්වල වර්ග පුමාණයේ එකතුව වර්ග මීටර් 280 ට අඩු හෝ මායිම්වල බිත්ති හෝ තොත්ලිට් කළුණු පිහිටා හැකි විට! (ෂ. අර්මුණ්ණු සැ්තෑ ගත පත්පැසේත් සමාණස්සකයෙහින් සැට්ලිම්මුනකය පසුත ප්රාන් 280 මුල්ල ලකතුරු ඇත්තෙන් සරාකයෙහින් සොරසේ ඇත්තෙන් සොරස්ත්ව යුත්තෙන් ලකසේසරාග් පලස්සතු මහතුව (If the total floor area of the proposed building is less than 280 square metre of walls or columns are not situated on boundaries.)

තෝවක ගොඩනැගිල්ලකට/පවසිත ගොඩනැගිල්ලකට එස් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කිරීම සඳහා මා විසින් පිළිපෙසු කරනලද සාලැසුම් ගොඩනැගිල් රොලාස්වලට අනුතුළ වන බව ද, සාම්පූර්ණ ගොඩම් පුමාණය එවන මීටට 280 නොඉන්මවන බව හා මිස්සි/කුළුණු මායිම්වල නොපිතිටන බව හා අත්තිවාරීම පසිතු හෝ පතුරු අත්තිවාරීමක් නොවන බවට ද සහතික සරමි.

ைத்தேசித்த கட்டிடத்திற்ற இருக்கும் கட்டிடத்திற்கு சேற்த்தல் அல்லது மாற்றமோன்று செய்யதலுக்காக என்னால் தயாரிக்கப்பட்டுள்ள கட்டிடத் திட்டகிடல், ஒருங்கு விதிமுறைகளுக்கு ஏற்படையது எனவும். செனத்த நில அரவு வரிக்க மீற்றர் 130 கு அதிகரிக்காறு எனவும் கலிகளிறாண்கள் என்னவகளில் அமைக்கப்படன்மென எனவும் முனை அல்லது தெப்ப அத்திவாரிகள் ஆல்ல எனவும் அதிப்பித்துக்கிறிறன்.

I certify that I have prepared plans in accordance with Planning and Building Regulations for the proposed building/Additions, alterations to existing building which does not affect any structural part thereof and the total floor are of the building is not exceeding 280 square metres. The walls or columns are not situated on the boundary of the property and the construction does not involve pile or raft foundation.

භාත තිර්මාණ ශිල්පියාගේ/යාළැයුම් ශිල්පියාගේ අත්සත සටාට, සිසුන හලුනීත්/පට හතලෙනීත් කසම්පාර්පර් Signature of the Architect/Draughtsman.

o⊗/Guut/Name :	
ජාතික හැදුනුම් පත් අංකුත/දෙණය ඇ. ඇ. මුදා/NI.C. No. :	
බුපිතය/මෙහෙසර්/Postal Address :	
සුදුසුකම්/ළූකගේ(Qualifications :	
இதுவி/பதவி முத்திரை/Seal:	***************************************
	ട്രിയത്/കൂകുക് /Date.
യുട്ടയാളീട്ടൻ വാരംവിന്ന විසින් සහසික සිටීම සඳහා : കുകുടിവ്വായത്താൻ 2_ഇട്ടവേട്രിക്കുവവം വേൽപ്രവരം (scillssa To be certified by a Qualified Person (Architect) :	கூர்) :
ආපත් සාම්/ ස. දුර්ලියම්සන් පරවුණ සහ අනවා සාව්ය පත්වණ සාව දුර්ලිය සහ සහ අත්තාන ආපත්වණ වැඩි පරවුණ සහ අත්තාන අත්තාන අත්තාන සහ අත් සහ අත්තාන සහ අත් සහ	වීට 200 ඉක්මවා ඇත් සාම හෝ මාසිම්වල නිත්ති හෝ ගුළුණු පිහිටි. එය ඒුණු 200ක්ල යුණුසහාස මුලද්දුපත් යුත්තලා ගේකතාකත්ත් සොලසන් Boor area of 280 ක් or walls and columns are situated on the boundary.) පෙසේ ලිකපදිංචි වී ඇති බව සහතික කරමි./කුසේ සටයුස්සකතලක්තේස් කොළුරායල්දුයුස්මලස්/I am a Chartered Architect who is a member of the
මා විසින්	දරන ස්ථානය සඳහා පිළියෙළි කරන ඉද සැලැයුම් නාහරික සංචර්ධන
අධ්කාරියේ සොළඹ නහර සංවර්ධන සැළැස්මේ සැළැසුම් හා හොඩනැගි අවශානා අනුව ඉදිරිපත් කර ඇති බව මෙසින් සහතික කරමි./සේ	බ්වූ රෙතුළාසිව්ලට අනුව හා අනෙකුත් අදළු හිති රෙතුළාසි හා නොඩහැනිවූ කාන්නුණ

7th Page

Eligibility of certify by a Licensed Architect:

- proposed building/Additions, alterations to existing building which does not affect any structural part thereof
- Total floor are of the building is not exceeding 280 square metres.
- walls or columns are not situated on the boundary of the property and the construction does not involve pile or raft foundation.

இடத்திற்காக இத்துடன் சமர்பிக்கப்பட்டுள்ள வரைபடம் கொழும்பு மாநகர சபையின் நகர அபிவிருத்தி வரைபடத்தின் திட்டமிடல் மற்றும் கட்டிட					
து மத்தறகாக அத்துடன் சமரப்கைப்பட்டுள்ள வனர்படம் கொழும்பு மாந்தர் சன்பபன் நகர அப்படுத்து வரைபடத்தன் தட்டம்பல மற்றும் கடிபட்ட ஒழுங்கு வீதிமுறைகளுக்கு ஏற்றவாற சமர்பிக்கப்பட்டுள்ளது என இத்தால் உறுதிப்படுத்துகின்றேன்.7 certify that I have prepared the Architectural					
Plans for the property at In accordance with the Planning and Building Regulations of the Co-					
lombo City Development Plan of Urban Development Authority (U.D.A.) and other relevant Laws, Enactment and building requirements.					
අතුකුලතා සහතිකය ලබා හැනීම දක්වා මා විසින් අවශා උපදෙස් ලබා දෙන අතර, ඉදි හිරීම් කටයුතු කරන කාලය තුළ දී නිරතුරුව ම වැඩ වීම අධ්යසණය කරන බවට සහතික වෙමි./					
period I will make periodic supervision and provide necessary instructions until the Certificate of Conformity is obtained. N.M.S. Piriwardhena					
හුළහුකම්බන් තැහැත්තාගේ අත්හත./அதுதியெற்றவரின் கையொப்பம்.					
Signature of the Qualified Person.					
ത്ത്/Quut/Name: N.M.S. Siriwardhena					
වළපුත් ලිපිතක/අ-Gueb මේගෙනරු/E-mail Address : nmsseng@gmail.com					
ළරකතන අංකය/GermacOud මුහ./Tele. No. : 074 –5949649					
ජාතික හැඳුනුම් පත් අංකය/දෙණය _{මා මා} මුදුර/NIC. No. : 816931649V					
இனெடுவிலாகம்/Postal Address : 25, depanama, Pannipitiya					
හුළුහුයම්/ළූකගේ/Qualifications :					
මුදුව / ugani (ගුණුණු and / Seal : දිනය/ණු කණු Date :					
To be certified by a Qualified Person (Structural Engineer):					
තාගවක සංවර්ධක අධිකාරයේ සාලාසුම් හා නොඩනැගිලි රෙතුළාසිවලට අනුව විසුනාගත සාලාස්ම, යෝපිත නොඩනැගිල්ලේ ස්ථායිතාවය හා අවට නොඩනැගිලි හා දේපළවල ආරකාව/පුණ ඉප්මොළඹ ලේඛනා නොවන් මුද්යන්ද හරුණුම් සේදය ඉලුණල නිම්දුයක් සමුණු නුව සද්යකාරය කතාය. එළිති කළ මිළිමේදු සේපයේ මිත නිතනයක් සුන්තයක් සුන් එලුණුම් ලේඛනා සේපයේ සතුම් මණද්තුමේ නිත්තුමේ පැළසේ / For structural designs, stability of the proposed building and safety of adjacent buildings/neighbouring properties as per Planning Building Regu- lations of Urban Development Authority.					
පුදුසුකම්ලත් වපුනමය ඉංජිතේරුවරයකු වන මා මු ලංකා ඉංජිතේරු ආයතනයේ හා වපුනාත්මක ඉංජිතේරුවරුන්ගේ සංගමයේ සාමාජිකයකු වෙමි./ඉසන් දේනුයේ දෙනතලවලන්ත් පළිතුම නොවෙන් ප්රදාය දෙනලා අතර මුතු මන්ඩාවරුවලන්තුවෙන ලැබුණුවරුල් දිනුමේන්තුන් / I am a qualified structural Engineer who is a member of Institute Engineers Sri Lanka and Society of Structural Engineers.					
මා විසින්					
සාදැපසුම් මොහත සිරීම පිලිපෙනු සර ඇත. / අත්තොර					
கட்டமைப்பு வரையடம் மற்றும் வரையடங்களை கணக்கிடுதல் செய்யப்பட்டுள்ளது./This is to certify that the structural plans and design calculations					
for the proposed building at are prepared by me.					
එම නිසා මා ගොඩනැගිල්ලේ වුනුමය ස්ථායිකාවය ගොඩනැගිල්ල ඉදි සිටීම අතරකුර හා ගොඩනැගිල්ල ඉදි සිටීමෙන් පසුව සහසික වේම./ஆ.aSa., நான் acipc. acic.mat03න් நிலையான தன்மையை acipc.b நிர்மானக்கப்படும் காலங்களிலும் அதன் பின்னரும் உறுதிப்படுத்துகின்றேன்/Hence, I bereby ensure the structural stability of the building during and after construction thereby.					
අනුකුලතා සහතිකය ලබා ගන්නා පෙස් අසල්වැසි ගොඩනැගිලි වුදුන හා දේ පාලිලට හාති වළක්වා ගැනීම සඳහා මා විසින් අවශද උපදෙස් ලබා දෙන					
අතර, ඉදි සිටම් සටයුතු සරන සාලය තුළ දී පිරතුරුවම වැඩ බිම අධිපෘණය සරන බවට සහසික වෙමි./ ලොසුස්ගෙන්නු මෘතුහුස්මයෙන්ලාව යනතු අලසම්බන්න සටයුත්ගෙන්ලාව මහස්තුස්ගෙන්ලාව පැතිවරුගේ ආර්ථුවෙන්ලා ඉහරියුවේ සහසන්ලායෙන්වනය සන්නෙත් පිළිත්තාවයන් මංහුහස් මහේදිස්ත්වලට නේතුවේ අති විභාගතාවයක්වෙන් සුගේ වෙලාවා. සහවැස්තේව මහතාවෙන්නේස්ව විභාග්වාදාව මේ මොඩාවාදාව යනතුව ලොසුව්වරළිසුවස්ත්වලාස් / During the construction period I will make periodic site supervison and provide necessary advice to protect any damages					
to adjacent structures and neighbouring properties until the Certificate of Conformity is obtained.					
නුදුනුයම්ලන් තැනැත්තාගේ අත්කත,/ළැළුණිටෙල්ලාණේ සෙටොාට්ටර්. Signature of the Outsified Parson					
Signature of the Qualified Person.					
විළතුන් ලිපිතය/අ Gueb ස්වාගාකර/E-mail Address : alwisupj@gmail.com					
ළුරකතන අංකය/GarmenGush இහ./Telé. No.: 070 - 4002743					
ජාතික හැදුනුම් පත් ඇතුත. ලැබුණා ඇ. ඇ. මුඟ./N.I.C.No.: 735941639V	+-+				
@@mm/edeurenb/Postal Address: 68/1, Kottawa Road, Athurugiriya					
හුපුහුරම්/ ඉළහැර Qualifications : විගත/ ඉළුණු/Date :					
இற்பெத்திரை/Seal: (நம்த்திரை/Seal:					

The selected Architect Should be registered in Sri Lanka Institute of Architects (SLIA). Provided detail just for an example only. You can find an Architect from the web site of mentioned SLIA.

The seal granted by the SLIA should be placed by the Architect.

The selected Engineer Should be registered in Institute of Engineers Sri Lanka Sri Lanka (IESL). Provided detail just for an example only.

The seal granted by the IESL should be placed by the Engineer.